

ශ්‍රී ලංකා රබර් පර්යේෂණ මණ්ඩලය - 2014

ශ්‍රී ලංකා රබර් පර්යේෂණ මණ්ඩලයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13 (1) වගන්තිය සහ 1956 අංක 11 දරන පනතින් සංශෝධිත රබර් පර්යේෂණ ආඥා පනතේ (439 වන අධිකාරිය) 8(2) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14 (2) (සී) වගන්තිය ප්‍රකාර මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 - 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරුකිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරුකිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් මණ්ඩලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවැරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා රබර් පර්යේෂණ මණ්ඩලයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණ විය.

(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 02

- i. සමාලෝචිත වර්ෂයේ මුදලින් නොදරන ලද රු. 6,674,288 ක ස්ථාවර වත්කම් වැඩිවීමක්, මුදල් ගලායාමක් ලෙස සලකා මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙහි ගැලපුම් කර තිබුණි.
- ii. සමාලෝචිත වර්ෂයේදී සේවක පාරිතෝෂික වශයෙන් ගෙවා තිබූ රු.6,728,580 ක් සහ අබලි ද්‍රව්‍ය විකිණීමෙන් ලද මුදල් රු. 62,793 ක් මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කිරීමේදී සැලකිල්ලට ගෙන නොතිබුණි.
- iii. සමාලෝචිත වර්ෂය සඳහා වෙනත් ප්‍රාග්ධන ප්‍රදාන රු.1,203,718ක් වුවද, එය මුදල් ප්‍රවාහ ප්‍රකාශනයෙහි ව්‍යාපෘති ලැබීම් රු. 568,838 ක් ලෙස දක්වා තිබුණි.
- iv. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනිත මුදල් ප්‍රවාහය ගණනය කිරීම සඳහා ක්ෂය ගැලපීමේදී රු. 610,559 ක් අඩුවෙන් දක්වා තිබුණු අතර සත්‍ය වශයෙන්ම මුදලින් උත්පාදනය නොවූ ඒ හා සමාන මුදල් ප්‍රමාණයක් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයට ඇතුළත් කර තිබුණි.

(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 07

- (i) රබර් වගා බිම් ඵලදායීතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය නමින් ලැබී තිබුණු ප්‍රාග්ධන ප්‍රදාන රු.4,226,966 ක් ප්‍රාග්ධන ප්‍රදානයක් ලෙස ගිණුම් ගතකර නොතිබූ අතර එම මුදල් මණ්ඩලයේ දෙපාර්තමේන්තු කිහිපයක විවිධ කාර්යයන් සඳහා වැය කර තිබුණි. මෙම වියදමද අයහාර සහ ප්‍රාග්ධන වශයෙන් නිවැරදිව වර්ගීකරණය නොකර මුළු වියදම ඉඩම් සහ ගොඩනැගිලි යටතේ ස්ථාවර වත්කමක් ලෙස ගිණුම් ගත කර තිබුණි.
- (ii) වත්කමක් පාවිච්චි කිරීම සඳහා සුදුසු තත්වයට පත්කළ අවස්ථාවේ සිට එහි ප්‍රයෝජනවත් ජීවිත කාලය මුළුල්ලේ ක්‍රමානුකූල පදනමකින් ක්ෂය කළයුතු වුවත් වත්කම මිලදී ගත් වර්ෂයට පසු වර්ෂයේ සිට ක්ෂය කිරීමේ පදනම මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් ලෙස අනුගමනය කර තිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේදී නැවත වගා සඳහා ක්ෂය ප්‍රතිපාදන සිදු කිරීමේ දී කුරුවිට වතුයායේ තේ සහ කුරුඳු නැවත වගා වෙනුවෙන් රු. 262,025 ක ක්ෂය ප්‍රතිපාදන සිදුකර නොතිබුණි.
- (ආ) ඩාර්ටන් ෆීල්ඩ් සහ කුරුවිට වතුයායවල සේවකයින්ට පාරිතෝෂික ප්‍රතිපාදන ලෙස රු.22,123,910 ක් ගිණුම් සටහන්වල දක්වා තිබුණද, එයින් රු. 6,480,043 ක් ආදායමට එරෙහිව ලියා හැර නොතිබුණි. 2006 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය අවසානය දක්වාම පොල්ගහවෙල උපකාර්යාලයේ දෛනික වැටුප් ලබන සේවකයින් 15 දෙනෙකු වෙනුවෙන් රු.548,100 ක් වූ පාරිතෝෂික වෙන් කිරීම් සිදු කර නොතිබුණද, සමාලෝචිත වර්ෂයේ දී විශ්‍රාම ගිය ඉන් එක් සේවකයෙකුට පාරිතෝෂික වශයෙන් රු. 54,000 ක් ගෙවා තිබුණි.
- (ඇ) 2010 වර්ෂය දක්වා වූ විගණන ගාස්තු අධි ප්‍රතිපාදන රු.981,102 ක් සඳහා ගැලපීම් සිදුකර නොතිබුණි.
- (ඈ) සමාලෝචිත වර්ෂය අවසානයට රු.9,249,167 ක් වටිනා ගබඩා තොග ආගණනය කිරීමෙන් තොරව පොත් අගය මත ගිණුම්ගත කර තිබුණි.
- (ඉ) අයකර ගැනීමේ හැකියාව අවිනිශ්චිත බව තහවුරු වී ඇති වර්ෂ 20 කට වඩා වැඩි කාලයක සිට පැවත එන රු. 1,286,279 ක් වූ ඇපබැඳුම්කර ණයගැතියන් හා රු. 2,546,298 ක් වූ වෙළඳ ණයගැතියන් වෙනුවෙන් ප්‍රමාණවත් වෙන්කිරීම් සිදු කර නොතිබුණි. මෙයට අතිරේකව දීර්ඝ කාලයක සිට අය නොවෙමින් පවතින විශාල ණය ශේෂ ප්‍රමාණයක් පැවතියද 2007 වර්ෂයෙන් පසුව ඒ වෙනුවෙන් කරන ලද වෙන් කිරීම් ප්‍රමාණාත්මක බව පිළිබඳ ඇගයීමක් සිදුකර නොතිබුණි.

2.2.3 විගණනය සඳහා සාක්ෂි නොවීම

පහත සඳහන් ගිණුම් විෂයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

ගිණුම් විෂයය	වටිනාකම	ඉදිරිපත් නොකළ සාක්ෂි
-----	-----	-----
	රු.	
(අ) කෙරී ගෙන යන වැඩ	4,988,147	මොනරාගල ප්‍රාදේශීය කාර්යාලයේ නිෂ්පාදන හෝ ඉදිකිරීම් පිළිබඳ තොරතුරු හා ශේෂ සනාථ කිරීමට අදාළ විස්තර
(ආ) අසම්භාව්‍ය වියදම්	1,482,102	වියදම් පිළිබඳ විස්තර ඇතුළත් උපලේඛන
(ඇ) විවිධ ව්‍යාපෘති ප්‍රදාන	13,460,425	එක් එක් ප්‍රදානවලට අදාළ ගිවිසුම්, ප්‍රදාන වශයෙන් ලැබුණු ප්‍රාග්ධන භාණ්ඩ හා ඒවායේ වටිනාකම්, ලැබුණු දිනයන්, ක්‍රමක්ෂය ආරම්භ කළ හා ව්‍යාපෘතිය අවසන් කළ දිනයන් සහ ක්‍රමක්ෂය අනුපාත පිළිබඳ විස්තර

2.3 ලැබියයුතු හා ගෙවියයුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) මණ්ඩලයේ වෙළඳ ණයගැතියන්

- (i) සමාලෝචිත වර්ෂය අවසානයට පැවති රු. 21,786,408 ක් වූ වෙළඳ ණයගැති ශේෂයෙන් සියයට 76.7 ක් හෙවත් ණයගැති ගිණුම් 481 කට අදාළ රු.16,717,728 ක් වර්ෂ 5 කට වඩා පැරණි ශේෂයන් වූ අතර එම පැරණි ශේෂවලින් සියයට 48.17 ක් හෙවත් ණයගැති ගිණුම් 193 කට අදාළ රු. 8,053,577 ක් වර්ෂ 10 සිට 20 දක්වා පැරණි ශේෂ විය. වර්ෂ 20 කටත් වැඩි කාලයක සිට අයකර ගත නොහැකි වූ රු. 2,546,298 ක් ද, ඒ අතර විය.
- (ii) වර්ෂ 10 කට වඩා පැරණි ණයගැතියන්ට ඉකුත් වර්ෂය දක්වා යවන ලද ශේෂ තහවුරු කිරීමේ ලිපි අනුව රු. 6,011,924 ක් වූ ණයගැතියන් සම්බන්ධයෙන් ප්‍රතිචාර ලැබී නොතිබුණු අතර, ශේෂ ශුන්‍ය බවට සනාථ කරන ලද ණය ශේෂය රු.1,305,161 ක් විය, රු. 714,642 ක ණය ශේෂවලට අදාළ ලිපි ලේඛන මණ්ඩලය සතුව නොතිබුණි.
- (iii) සමාලෝචිත වර්ෂය අවසානයට වූ ණයගැතියන් 663 දෙනා අතරින් 90 දෙනෙකුට එනම් සියයට 13.57 කට ශේෂ සනාථ කිරීමේ ලිපි යවන ලද අතර ඉන් සියයට 13.33 ක්ම ශේෂ ශුන්‍ය බවට සනාථ කර තිබුණි.

(ආ) වසර 08 කට අධික කාලයක සිට පැවත එන එකතුව රු.13,178,568 ක් වූ විවිධ ණයගැති ශේෂයන් වසර 08කට අධික කාලයක සිට පැවත එන එකතුව රු.1,618,112ක් වූ ශේෂ 16 ක් අයවන බවට තහවුරු නොවුණි.

(ඇ) ආයතන 07 කින් අයවිය යුතු වසර 09 කට වඩා පැරණි රු. 242,122 ක් වූ අයවිය යුතු විවිධ තැන්පතු ශේෂ අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

(ඈ) මණ්ඩලය විසින් 1985 වර්ෂයේදී ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා උපදේශක සේවා දෙපාර්තමේන්තුවට ලබා දී තිබුණු රු. 5,214,500 ක් සහ 2010 වර්ෂයේ සිට උපාධිධාරීන් පුහුණු කිරීම් වෙනුවෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙන් අයවිය යුතු රු. 712,426 ක් නිරවුල් කර ගැනීමට සමාලෝචිත වර්ෂයේදී කටයුතු කර නොතිබුණි.

(ඉ) ආයතන 32 කට ගෙවිය යුතු වර්ෂ 2 ත් 5 ත් අතර කාලයකට අදාළ රු.458,030 ක් හා ආයතන 156 කට ගෙවිය යුතු වර්ෂ 5 ඉක්මවූ රු. 6,074,968 ක ණයහිමි ශේෂ, මූල්‍ය ප්‍රකාශනවල දිගින් දිගටම පෙන්වා තිබුණු අතර ඒවා නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

(ඊ) ජනතා පොහොර සමාගමට ගෙවිය යුතු බැරකම් ලෙස 2002 වර්ෂයේ සිට දක්වා තිබුණු රු. 298,577 ක් ප්‍රවර්තන වර්ෂයේදී නිරවුල් කර නොමැති අතර අදාළ බිල්පත්ද ආයතනය සතුව නොමැති බව නිරීක්ෂණය විය.

2.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම.

පහත සඳහන් අනුකූල නොවීමේ අවස්ථා නිරීක්ෂණය විය.

නීති, රීති හා රෙගුලාසිවලට යොමුව

අනුකූල නොවීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී
ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

- i. මුදල් රෙගුලාසි 371 (2)

නිලධාරීන් 8 දෙනෙකු විසින් ලබාගෙන තිබුණු එකතුව රු. 87,000 ක් වූ තත්කාර්ය අතුරු අග්‍රිම සති 1 ක් මාස 4 ක කාලයක් අත රඳවාගෙන මුළු මුදලම ආපසු තැන්පත් කර තිබුණි. තවද, නිලධාරීන් 10 දෙනෙකු විසින් ලබාගෙන තිබුණු එකතුව රු.12,590 ක් වූ තත්කාර්ය අතුරු අග්‍රිම පියවීම මාසයකට වැඩි කාලයක් ප්‍රමාද කර තිබුණි. නිලධාරීන් 17 දෙනෙකුට ලබා දී තිබුණු එකතුව රු. 218,490 ක් වූ තත්කාර්ය අතුරු අග්‍රිම සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පියවා නොතිබුණි.
- ii. මුදල් රෙගුලාසි 396 (ඇ)

නිකුත් කළ නමුත් බැංකුව වෙත ඉදිරිපත් නොවූ මාස 06 ක කාලය ඉකුත් වූ වටිනාකම රු.166,426 ක වෙක්පත් සම්බන්ධයෙන් කටයුතු කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිඵලය රු. 43,971,568 ක උනන්දුවකින් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ රු.84,950,295 ක උනන්දුවකින් වූයෙන් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.40,978,727 ක වර්ධනයක් දක්නට ලැබුණි. ඉකුත් වර්ෂයට සාපේක්ෂව රාජ්‍ය ප්‍රදාන රු. මිලියන 57 කින් වැඩිවීමත්, සැපයීම් හා පාරිභෝජන ද්‍රව්‍ය වියදම රු. මිලියන 6 කින් හා අනෙකුත් වියදම් රු. මිලියන 22 කින් අඩුවීමත් මෙම උනන්දුව අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේදී භාණ්ඩාගාරයෙන් ලැබී තිබුණු ප්‍රදාන සමඟ මණ්ඩලයේ මුළු ආදායම රු.264,142,479 ක් වූ අතර, එය ඉකුත් වර්ෂයේ රු. 205,784,216 ක මුළු ආදායම සමඟ සැසඳීමේදී සියයට 28.35 ක වර්ධනයක් විය.
- (ආ) සමාලෝචිත වර්ෂයේ මණ්ඩලයේ මුළු වියදම රු. 312,864,694 ක් වූ අතර, එය ඉකුත් වර්ෂයේ මුළු වියදම වූ රු. 320,648,346 සමඟ සැසඳීමේදී සියයට 2.42 ක අඩුවීමක් විය.
- (ඇ) ධාරිතා ශීඝ්‍රීකරණය හා කුරුච්ච, යන වතු දෙකෙන් උපයන ලද සමස්ථ ලාභය සමාලෝචිත වර්ෂයේදී රු.10,887,256 ක් වූ අතර, ඉකුත් වර්ෂයේ එය රු. 39,908,882 ක් වූයෙන් ඉකුත් වර්ෂය හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ ලාභයේ අඩුවීම සියයට 72.72 ක් විය. සමාලෝචිත වර්ෂයේ කුමාරවත්ත හා නාරම්පොල යන වතු දෙකෙහි සමස්ත අලාභය රු. 6,136,609 ක් වූ අතර ඉකුත් වර්ෂයේ එය රු.9,997,046 ක් වූයෙන් සමාලෝචිත වර්ෂයේ

අලාභයේ අඩුවීම සියයට 38.61 ක් විය. වතු හතරම සැලකිල්ලට ගත්විට උපයන ලද සමස්ත ලාභය සමාලෝචිත වර්ෂයේදී රු.4,750,647 ක් වූ අතර, ඉකුත් වර්ෂයේ එය රු. 29,911,836 ක් වූයෙන් සමාලෝචිත වර්ෂයේ ලාභයේ අඩුවීම සියයට 84.11 ක් විය. රබර් විකුණුම් මිල පෙර වර්ෂයට සාපේක්ෂව පහත වැටීමත් අයහපත් කාලගුණික තත්ත්වය සහ අධික සේවක වැටුප් මෙම ලාභය අඩුවීම කෙරෙහි ප්‍රධාන ලෙස බලපා තිබුණි.

3.3 මණ්ඩලයට එරෙහිව හෝ මණ්ඩලය විසින් හෝ ආරම්භ කර ඇති නෛතික සිද්ධි

පහත සඳහන් නෛතික සිද්ධි සම්බන්ධයෙන් ගිණුම්වල හෙලිදරව් කිරීම් සිදු කර නොතිබුණි.

- (අ) පුද්ගලයින් තිදෙනෙකු විසින් සේවය නතර කිරීම සම්බන්ධයෙන් වන්දි ඉල්ලා මණ්ඩලයට එරෙහිව අධිකරණවල නඩු 03 ක් ගොනු කර තිබුණි.
- (ආ) මණ්ඩලය සතු ලොරි රථයක බඳ කොටස අළුත්වැඩියාව සඳහා රැගෙන ගොස් එය නැවත ලබානොදීම සම්බන්ධයෙන් මණ්ඩලය විසින් අදාළ පුද්ගලයාට එරෙහිව රු.730,000 ක වන්දි ඉල්ලා මතුගම දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර තිබුණි. අදාළ නඩුවේ තීරණය අනුව විත්තිකරු වැරදිකරු වී තිබුණද ඒ පිළිබඳව මූල්‍ය ප්‍රකාශනවල හෙලිදරව් කර නොතිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

ඉකුත් වර්ෂය හා සමාලෝචිත වර්ෂයට අදාළව කුරුවිට වතුයායේ සහ ඩාර්ටන් ෆිල්ඩ් වතුයායේ රබර් කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) කුරුවිට වතුයාය හා සසඳන විට ඉකුත් වර්ෂයේදී ඩාර්ටන් ෆිල්ඩ් වතුයායේ රබර් කිරි නිෂ්පාදනය හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 378 කින්ද සමාලෝචිත වර්ෂයේදී හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 44 කින් ද පහත බැස තිබුණි. කුරුවිට වතුයායේ වගාවන් පර්යේෂණ වගාවන් වීම, වැසි ආවරණ භාවිතය, දේශගුණික තත්ත්වය, භූමියේ පිහිටීම, කුරුවිට භූමි ප්‍රමාණය අඩු බැවින් නඩත්තු කටයුතු කරගෙන යාමේ පහසුව සහ වගාවේ වයස යන හේතූන් කුරුවිට වතු යායේ හෙක්ටයාර එකක රබර් කිරි නිෂ්පාදනය ඩාර්ටන් ෆිල්ඩ් වතුයායට සාපේක්ෂව වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.
- (ආ) ඉකුත් වර්ෂය හා සසඳන විට සමාලෝචිත වර්ෂයේදී ඩාර්ටන් ෆිල්ඩ් වතුයායේ රබර් කිරි නිෂ්පාදනය හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 69 කින්ද, කුරුවිට වතුයායේ රබර් කිරි නිෂ්පාදනය හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 2 කින්ද පහත බැස තිබුණි.

4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

- (අ) සමාලෝචිත වර්ෂයේ ජනවාරි මාසයේදී ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් කොටසක් විනාශ වූ ඩාර්ටන් ෆිල්ඩ් රබර් කම්හලේ අලාභය රු. 4,279,695 ක් ලෙසද, විනාශ වූ රබර් තොගයේ වටිනාකම රු. 1,607,350 ක් ලෙසද, ඇස්තමේන්තු කර තිබුණු නමුත් නිවැරදි අගයට රක්ෂණය කර නොතිබීම හේතුවෙන් ලැබුණු රක්ෂණ වන්දිය රු.702,517 කට සීමා වී තිබුණි. 2015 මාර්තු 31 වන විටද මුදල් රෙගුලාසි 102 ප්‍රකාරව අලාභහානි වාර්තා පිළියෙල කර නොතිබුණු අතර විනාශ වූ කොටස් අළුත්වැඩියා කිරීම ද සිදුකර නොතිබුණි. විධිමත් අධීක්ෂණයක් නොමැතිවීම හේතුවෙන් සිදු වූ මෙම ගිනි ගැනීමට පෙර විශ්‍රාම ගොස් තිබුණු කර්මාන්ත ශාලා නිලධාරියා වෙනුවට නව නිලධාරියෙකු පත්කිරීමද සිදුකර නොතිබුණි.

- (ආ) උපාධිධාරී අභ්‍යාසලාභීන් 13 ක් වෙනුවෙන් නියමිත දිනට සේවක අර්ථසාධක මුදල් නොගෙවීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේදී රු. 330,909 ක් අධිභාර වශයෙන් සේවක අර්ථසාධක අරමුදලට ගෙවීමට සිදුව තිබුණි.
- (ඇ) 2006 සිට 2011 දක්වා කාලසීමාව තුළ විශ්‍රාම ගිය සේවකයින් 75 දෙනෙකුගේ විශ්‍රාම පාරිතෝෂිකය ගණනය කිරීමේදී වැටුපට අමතරව දීමනාද සැලකිල්ලට නොගැනීම හේතුවෙන් රු. 4,050,175 ක වගකීමකට බැඳීමට සිදුව තිබුණි.
- (ඈ) රබර් පර්යේෂණ මණ්ඩලයේ විවිධ ස්ථානවල සේවයේ යොදවා තිබුණු කම්කරුවන් 65 දෙනෙකු ඩාර්ටන්ෆීල්ඩ් වතුයායේ වෙක්රෝල් කම්කරුවන් ලෙස සලකා වතුයායේ ආදායමෙන් වැටුප් හා දීමනා ගෙවා තිබුණි. වතුයායේ අලාභ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වීමට මෙය ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබුණි.
- (ඉ) මණ්ඩලයේ මිලදී ගැනීම් සහ ගබඩා භාරකාරීත්වය එකම නිලධාරියෙකු විසින් සිදු කර තිබීම හේතුවෙන් ගබඩා පාලනය සම්බන්ධ අභ්‍යන්තර පාලනය ඉතා දුර්වල මට්ටමක පැවතුණි.

4.3 විධිමත් පරිදි පවරා නොගත් ඉඩම් දේපලවල ව්‍යාපෘති ආරම්භ කිරීම

කුමාරවත්ත හා නාරම්පොල වතු වල අයිතිය පවරා ගැනීමේ කටයුතු සමාලෝචිත වර්ෂය තුළද සිදුකර නොතිබුණු අතර, 2006 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා මෙම වතු දෙක වෙනුවෙන් රු.8,320,000ක් කල්පිත බදුකුලී ලෙස වෙන් කර තිබුණි.

4.4 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව 470 ක් වූ අතර තථ්‍ය සේවක සංඛ්‍යාව 438 ක් විය. මෙහෙයුම් ක්‍රියාකාරකම් සඳහා අදාළ වන අනුමත ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු 18 ක්, තෘතීය කළමනාකරණ මට්ටමේ තනතුරු 31 ක්, ද්විතීයික කළමනාකරණ මට්ටමේ තනතුරු 56 ක් සහ ප්‍රාථමික මට්ටමේ තනතුරු 3 ක් පුරප්පාඩුව පැවතුණි. එසේවුවද, පහළ ශ්‍රේණිවල සේවක අතිරික්තයක් පැවති අතර එනම් සාමාන්‍ය කම්කරුවන් 56 ක් ද, කළමනාකාර සහකාර 12 ක් හා රියදුරු තනතුරු 03 ක් ද ඇතුළුව 73 ක සේවක අතිරික්තයක් පැවතුණි.
- (ආ) වගාකරුවන්ට හා රබර් භාණ්ඩ නිෂ්පාදකයින්ට නව තාක්ෂණය පිළිබඳ පුහුණු හා උපදේශන සේවා ලබා දීම මගින් රබර් කර්මාන්තය ප්‍රවර්ධනය මණ්ඩලයෙන් ඉටුවිය යුතු මෙහෙවර වන නමුත් එය ඉටුකර ගැනීමේ මූලික යාන්ත්‍රණය වන පර්යේෂණ කාර්ය මණ්ඩලය පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොතිබුණි. ඒ අනුව පර්යේෂණ නිලධාරී තනතුරු පුරප්පාඩුව පැවතියදී පහළ ශ්‍රේණිවලට විශාල වශයෙන් බඳවා ගැනීම් සිදුකර තිබුණි. කළමනාකරණ සහකාර, රියදුරු හා සාමාන්‍ය කම්කරුවන් සියයට 50 කටත් වැඩි අතිරික්තයක් පවතින අතර සාමාන්‍ය කම්කරු පුරප්පාඩු එකක්වත් නොතිබියදී 65 දෙනෙකු සමාලෝචිත වර්ෂයේදී බඳවා ගෙන තිබුණි. වෘත්තීමය නිපුණතාවයන් සහිත අනුමත තනතුරු 189 කින් 26 ක් තවදුරටත් පුරප්පාඩුව පැවති අතර පර්යේෂණ අංශ ප්‍රධානී තනතුරු 4 ක්, ප්‍රධාන පර්යේෂණ නිලධාරී තනතුරු 3 ක්, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී තනතුරු 12 ක් සහ පර්යේෂණ නිලධාරී තනතුරු 14 ක් ඒ අතර විය.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 අයවැය ලේඛනමය පාලනය

සමාලෝචිත වර්ෂයේදී පුද්ගලික පඩිනඩි හා වාහන නඩත්තු වෙනුවෙන් වූ ඇස්තමේන්තුගත වියදම සියයට 4 ක් හා සියයට 20 ක් ඉක්මවා උපයෝජනය කර තිබුණි. සමාලෝචිත වර්ෂයේදී ප්‍රාග්ධන වියදම් සඳහා රු.මිලියන 84 ක් ඇස්තමේන්තු කර තිබුණද, තරා වියදම රු.මිලියන 35 ක් වූ බැවින් ඇස්තමේන්තුගත වියදමින් උපයෝජනය කර තිබුණු මුදල සියයට 58.3 ක් පමණක් විය. ඒ අනුව මණ්ඩලය විසින් සමාලෝචිත වර්ෂය සඳහා පිළියෙල කර තිබුණු අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කරගෙන නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු සභාපතිවරයාගේ අවධානයට වරින්වර යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුවේ.

- (අ) අයවැය පාලනය
- (ආ) ස්ථාවර වත්කම් පාලනය
- (ඇ) තොග පාලනය
- (ඈ) ගිණුම්කරණය
- (ඉ) පර්යේෂණ පරිපාලනය
- (ඊ) මිලදී ගැනීම්